

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

පශ්චාත් උපාධි ඉංග්‍රීසි භාෂා ආයතනයේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 18 වන වගන්තිය යටතේ පනවා ඇති 2005 අංක 04 දරන පශ්චාත් උපාධි ඉංග්‍රීසි භාෂා ආයතන නියමාවලියේ 18 වන වගන්තිය හා විශ්වවිද්‍යාල පනතේ 107(5) උප වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

ආයතනයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, ආයතනය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය ආයතනය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා ආයතනයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

ආයතනයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, ආයතනයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන් ,වේතනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මග හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද , අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය ,ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ආයතනයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ ආයතනයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ආයතනය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.5.1 ලැබිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
වසර 02කට වැඩි කාලයක සිට ශිෂ්‍යයන්ගෙන් අයවිය යුතු මුදල් රු.1,004,470ක් වූ පාඨමාලා ගාස්තු අයකර ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නොතිබුණි.	ශිෂ්‍යයන් නැවත ලියාපදිංචියේදී හිඟ මුදල් අයකර ගැනීම හා ඔවුන් හට නිතර සිහිකැඳවීම් කරන බව.	හිඟ ආදායම් කඩිනමින් රැස්කිරීමට කටයුතු කළ යුතුය.

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2005 දෙසැම්බර් 13 දිනැති අංක 1436/6 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකරන ලද 2005 අංක 4 දරන පශ්චාත් උපාධි ඉංග්‍රීසි භාෂා ආයතන නියමාවලිය	Doric de Zoysa gold medal හා Research awards අරමුදල පිහිටුවීම සඳහා 2021 වර්ෂයේදී පරිත්‍යාගකරුවෙකුගෙන් ලැබී තිබූ රු.650,000ක මුදල ආයතන නියමාවලියට අනුව විශ්වවිද්‍යාලය විමසා ශිෂ්‍යත්ව ලබාදීමට භාවිතා කර නොතිබුණි.	විශ්වවිද්‍යාලයේ එකඟතාවය ලබාගැනීමට කටයුතු කරන බව.	අදාළ රීතියට අනුකූලව ශිෂ්‍යත්ව ලබාදීම කළ යුතුය.
(ආ) 1978 දෙසැම්බර් 19 දිනැති අංක 842 දරන භාණ්ඩාගාර චක්‍රලේඛය	පිරිවැය රු.2,596,491ක් වූ පුස්තකාල පොත් හා වාර සහරා, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාල පුස්තකාලයේ පවත්වාගෙන යන පරිග්‍රහණ ලේඛනය හා සමගාමීව ස්ථාවර වත්කම් ලේඛනය පවත්වාගෙන ගොස් නොතිබුණි. තවද 2008 වර්ෂයෙන් පසු	පුස්තකාල පොත්වලට අදාළ ස්ථාවර වත්කම් ලේඛනයේ පිටපතක් විගණනයට ලබා දී ඇති බව.	චක්‍රලේඛ උපදෙස්වලට අනුකූලව පුස්තකාල පොත් සම්බන්ධයෙන් වාර්ෂික

		පුස්තකාල පොත් සම්බන්ධයෙන් වාර්ෂික සමීක්ෂණයක්ද සිදුකර නොතිබුණි.		සමීක්ෂණයක් සිදු කළ යුතුය.
(ඇ)	1995 ජූලි 14 දිනැති අංක 636 දරන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා චක්‍රලේඛය	විභාගයක් පැවැත්වූ දින සිට මාස 03ක් ඇතුළත එහි ප්‍රතිඵල නිකුත් කළ යුතු වුවත් 2024 වර්ෂයේදී පාඨමාලා 2ක් යටතේ පවත්වා තිබුණු විභාග 10ක ප්‍රතිඵල නිකුත් කිරීමට දින 13 සිට දින 113ක කාලයක් ප්‍රමාද වී තිබුණි.	අධ්‍යයන කාර්යමණ්ඩලය දෙදෙනෙකු පමණක් විම හා කඩිනමින් විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට නිරන්තර උත්සාහ කරන බව.	චක්‍රලේඛ විධිවිධානවලට අනුකූලව ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.17,165,386ක උපරිමයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ උපරිමය රු.15,412,308ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.1,753,078ක පිරිහීමක් නිරීක්ෂණය විය. මෙම පිරිහීමට පොලී ආදායම අඩුවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ආයතනය විසින් වෛද්‍ය සුභසාධන රක්ෂණ යෝජනා ක්‍රමය සලසා ගැනීම සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයට රු.500,000ක අත්තිකාරම් මුදලක් 2021 පෙබරවාරි 25 දින ගෙවා තිබුණි. එහෙත් 2023 වර්ෂයේ දී ආයතනය එම වෛද්‍ය සුභසාධන රක්ෂණ ක්‍රමයෙන් ඉවත් වී තිබුණ ද සමාලෝචිත වර්ෂයේ අවසානය දක්වාම ගෙවන ලද අත්තිකාරම් මුදල නැවත අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.	මෙම ගෙවීමට අදාළව වාර්තාවක් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය විසින් ඉදිරිපත් කර නොමැති බව.	ලබාදුන් අත්තිකාරම් කඩිනමින් නිරවුල් කර ගැනීම කළ යුතුය.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2015 වර්ෂයේ ආරම්භ කර තිබුණු ආයතනය තුළ ක්‍රියාත්මක වන ප්‍රධාන පාඨමාලාවන් 05 සඳහාම 2024 දෙසැම්බර් 31 දිනට ලියාපදිංචි මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 333ක් වූ අතර එම වර්ෂය තුළදී පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සම්පූර්ණ කළ ශිෂ්‍ය සංඛ්‍යාව 110ක් විය. මින් එක් පාඨමාලාවක් සඳහා 2022 වර්ෂයේ සිට එක් ශිෂ්‍යයකු හෝ ලියාපදිංචි වී නොතිබුණු අතර තවත් පාඨමාලාවක් සඳහා 2021 වර්ෂයේදී ශිෂ්‍යයන් දෙදෙනෙකු පමණක් ලියාපදිංචි වී තිබුණ ද එක් ශිෂ්‍යයකු හෝ එම පාඨමාලාව අවසන් කර නොතිබුණි. දෙවන බස පසුබිමක් තුළ සාහිත්‍ය ඉගැන්වීම- ශාස්ත්‍රපති උපාධිය (TLSC) සඳහා 2019-2022 කාලය තුළ ශිෂ්‍යයන් 47 දෙනෙකු ලියාපදිංචි වී තිබූ අතර 2023 වර්ෂයෙන් පසුව මෙම පාඨමාලාව සඳහා කිසිදු ශිෂ්‍යයකු ලියාපදිංචි වී නොතිබුණි.	ආයතනය සෑම වර්ෂයකදීම සිසුන් බඳවා ගැනීමට කටයුතු කරන බව, 2021 දී හා 2023 දී ද්විභාෂා අධ්‍යාපන පාඨමාලාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුග්‍රාහකත්වය නොලැබුණු බව හා සමාන්තර මට්ටමේ පාඨමාලා පැවැත්වීමට වෙනත් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට අවසර ලැබීමත් මෙයට හේතු වුණු බව.	සිසු ආකර්ෂණය වැඩිකළ හැකි පාඨමාලා ආරම්භ කළ යුතු සහ ශිෂ්‍ය ලියාපදිංචිය වැඩිකර ගැනීමට අවශ්‍ය පියවර ගත යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කිරීම

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2021 නොවැම්බර් 16 දිනැති අංක 01/2021 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ මෙහෙයුම් අත්පොතේ 6.6 ඡේදයට අනුව ගිණුම් වර්ෂයක් අවසන් වී මාස 05ක් ඇතුළත විගණකාධිපති වාර්තාව ඇතුළත් මූල්‍ය ප්‍රකාශන සහිත වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතු වුවත්, 2023 වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව 2025 මාර්තු 20 දින වන විටත් පාර්ලිමේන්තුවේ සභාගත කර නොතිබුණි.	2023 වාර්ෂික වාර්තාවට 2025.03.03 දින කැබිනට් අනුමැතිය ලැබී ඇති බව හා හැකි ඉක්මණින් පාර්ලිමේන්තුවට භාරදීමට කටයුතු කරන බව.	චක්‍රලේඛ විධිවිධානවලට අනුව කටයුතු කළ යුතුය.